

2022 ජූලි

ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු ලෙස නේෂන්ස් ට්‍රස්ට් බැංකුව MMCA ශ්‍රී ලංකා සමග එක්වෙයි

2022 සිට 2025 දක්වා වසර තුන සඳහා ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු ලෙස කෞතුකාගාරයට සහයදීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය සමග ගොඩනැගෙන සබඳතාවකට එළඹුණු බව සතුවන් දන්වමු.

මෙම හවුල පිළිබඳව අදහස් දක්වමින් MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරෙයිරා පැවසුවේ, “නේෂන්ස් ට්‍රස්ට් බැංකුව MMCA ශ්‍රී ලංකා වෙත දක්වන වසර තුනක සහය ගැන කෞතුකාගාරය බෙහෙවින් කෘතඥවනවා. නිර්මාණයවෙමින් පවතින කෞතුකාගාරයක්වන MMCA ශ්‍රී ලංකා ගොඩනැගීමට ඔවුන්ගේ අරමුදල් උදව්වනවා. මෙවැනි ආයතනයක් ගොඩනැගීමට අපි උත්සහකරන අතරේ, තරුණ කෞතුකාගාර වෘත්තිකයන් විදිහට රැකියාකිරීම ගැන සිතීමට අලුත් පරම්පරාවකට අවස්ථා ලබාදී දාරිතාව ගොඩනැගීම පිළිබඳවත් අපි අවධානය යොමුකරනවා. ශ්‍රී ලංකාව තුළ වෙනස, සශ්‍රීකත්වය, සහ අනුප්‍රාණය දෙන වෘත්තීය අවස්ථා සොයන තරුණ පිරිස් අයත් සමාජයකට අපගේ අදාලත්වයක් තිබීමට නම් ප්‍රදර්ශන-නිර්මාණයකිරීම, මහජන වැඩසටහන්, සහ ඩිජිටල් සහභාගීත්වය යොදාගෙන නූතන හා සමකාලීන කලාව හරහා කතාකීමට ඊළඟ වෘත්තිකයන් පරපුර දිරිගැන්වීම අත්‍යවශ්‍ය ය.” රට වෙනුවෙන් නූතන හා සමකාලීන කලාව ගොඩනැගීම සහ, මහජනයා වෙනුවෙන් ඉගෙනුම සහ සහභාගීත්වය පෝෂණයකිරීම නාභිගතකරගත් සංස්කෘතික ප්‍රයත්නයක් වීම ගැන MMCA ශ්‍රී ලංකා ආධිමිඛවෙයි. එහි අභිරක්ෂිත ප්‍රදර්ශන සහ අධ්‍යාපනික වැඩසටහන්වලට අමතරව, කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම මහජනයාට ප්‍රවේශවිය හැකි ත්‍රෛභාෂික සංස්කෘතික ප්‍රයත්නයයි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සේනාරත්න මෙම හවුල ගැන පැවසුවේ, “MMCA ශ්‍රී ලංකා පිහිටුවීමට සහයවෙමින් ශ්‍රී ලංකාවේ කලා සහ සංස්කෘතිය වෙනුවෙන් හඳුනාගැනීමට අපි බෙහෙවින් ආධිමිඛවෙනවා. මීට පෙර නොකෙරුණු ආකාරවලින් අපගේ නූතන හා සමකාලීන කලාකරුවන්ගේ කෘති ප්‍රදර්ශනකරන ප්‍රමිතිය ඉහළ නැංවීමට උදව්කරන මෙම කෞතුකාගාරය, එයාකාරයේ ප්‍රථම කෞතුකාගාරයයි. ‘අපගේ ඊළඟ පරපුර දිරිමත්කිරීම’ යන පුළුල් දැක්ම සමග

Groundfloor, Crescat Boulevard
89 Galle Road
Colombo 03

Registered Address:
117 Sir Chittampalam A. Gardiner Mawatha
Colombo 02
Sri Lanka

info@mmca-srilanka.org
www.mmca-srilanka.org

ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරකම් හරහා සමාජයට ප්‍රතිඋපකාරකිරීමට අපි කැපවී සිටිනවා.”

පෞද්ගලික අංශය රටේ විවිධාකාරයේ කලා-සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සහය වියයුතු ආකාර පිළිබඳව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පසුගිය වසර 22 පුරා නායකත්වයදී ඇත. ස්ථීරසාර හෙටක් නිර්මාණයකිරීමේ උත්සාහයක් ලෙස මේ ප්‍රයත්නයට බැංකුව කැපවී සිටියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තබා ඇති ස්ථීරසාර සංවර්ධන ඉලක්ක තුළින් ලබාගත් ‘ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනය ලබාදීම’ යන්න බැංකුවේ ආයතනික සමාජ වගකීම් ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය මූලික අංගයකි. ක්ෂේත්‍රය තුළ අනාගත ප්‍රවීණයන් දියුණුකිරීමට උදව්කරන අතරේ රටේ ඊළඟ පරම්පරාවට නූතන හා සමකාලීන කලාව පිළිබඳ සිය දැනුම වැඩිකරගැනීමට මේ හවුල මග තනනු ඇත.

‘නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පෞද්ගලික ගනුදෙනු’ මගින් පාරිභෝගිකයාගේ ජීවනරටාවේ මූල්‍යමය අවශ්‍යතා සපුරාලීමට විසඳුම් නිර්මාණයකරයි. ධනය කළමනාකරණය, ජීවනරටා, සහ ඊළඟ පරපුර යන ප්‍රධාන නිර්ණායක තුන වෙත නාභිගතවෙමින් සිය සුදර්ශක සේවාදායකයන්ගේ නිශ්චිත දෛනික අවශ්‍යතා සපුරණ අද්විතීය නිෂ්පාදන හා සේවා මාලාවක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පෞද්ගලික ගනුදෙනු ලබාදෙයි.

“සදාකාලික උරුමයක්” නිර්මාණයකිරීමේ වැදගත් කාර්යයට නාභිගතවීමට ඔවුන්ට ඉඩදෙමින්, සෑම නිෂ්පාදනයක් හා සේවාවක් ම විවිධ වාසි පිළිගන්වයි. නිර්මාණාත්මක ආයෝජනයක් සඳහා ‘කලා උපදේශක සේවාව’ පිළිබඳ තොරතුරු මෙහි දිස්වේ:

www.nationstrust.com/personal/exclusive-memberships/private-banking

MMCA ශ්‍රී ලංකා කොළඹ 3, ක්‍රෙස්කැට් බුලෙවාර්ඩ්හි පිහිටා ඇති අතර, දිනපතා පෙ.ව. 10 සිට ප.ව 6 දක්වාත්, සිකුරාදා ප.ව. 8 දක්වාත්, විවෘත ය. කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල සියලු උත්සව නොමිලේ පැවැත්වේ. Asian Hotels and Properties PLC, යුරෝපා සංගමය, Foundation for Arts Initiatives, සහ ජෝන් කීල්ස් පදනම ‘මුණාගැසීම්’ සඳහා ත්‍යාගශීලී සහය දක්වයි. වැඩිදුර විස්තර සඳහා www.mmca-srilanka.org/ පිවිසෙන්න, නැතිනම් [facebook.com/mmcasrilanka](https://www.facebook.com/mmcasrilanka) හරහා ෆේස්බුක් හෝ [instagram.com/mmcasrilanka/](https://www.instagram.com/mmcasrilanka/) හරහා ඉන්ස්ටග්‍රෑම්හි සම්බන්ධවන්න.